

**ප්‍රධාන කරුණු ලේඛනය -  
MSME - SUPPLIER CHAIN FINANCING**



<p><b>සුදුසුකම්</b></p>	<p>ශ්‍රී ලාංකික පුරවැසියෙක් වීම</p> <p>ණය ගෙවීම් පැහැරහරින්නෙකු නොවීම</p> <p>ආපසු ගෙවීමේ හැකියාවක් තිබිය යුතු වීම</p> <p>අනුමත කාෂිකාර්මික බෝග අපනයනකරුවෙකු සඳහා බැංකුවට සැපයුම්කරුවෙක් වීම</p>
<p><b>මූලික ලක්ෂණ</b></p>	<p>අපනයනකරුවන් ඇගයීම් කරනු ලබන අතර, සැපයුම්කරුවන් වීම ඇගයීම් අනුව කාණ්ඩ 3කට වර්ගීකරණය කිරීම</p> <p>සෑම කාණ්ඩයකටම ආකර්ෂණීය වෙක්පත් වට්ටම් අනුපාතයක් ලබා දීම</p>
<p><b>ගිණුම විවෘත කිරීමේ ක්‍රමවේදය</b></p>	<p>ප්‍රථම MSME නිලධාරීවරයා මගින් හෝ DFCC බැංකු ශාඛාවට පැමිණෙන්න</p>
<p><b>ගාස්තු සහ අයකිරීම්</b></p>	<p>සම්මත ගාස්තු සහ මුදල් අය කිරීම් පිළිබඳව Tariff හි සඳහන් කර ඇත. <a href="https://www.dfcc.lk/interest-rates/">https://www.dfcc.lk/interest-rates/</a></p>
<p><b>කොන්දේසි සහ නියාමයන්</b></p>	<p>සැපයුම්කරුවා, සැපයුම් මාලාවේ අපනයනකරුවා විසින් නිර්දේශ කළ විය යුතුය.</p> <p>නිෂ්පාදන තොරතුරු, කොන්දේසි සහ නියාමයන් කලින් කලට වෙනස් විය හැකිය</p> <p>නවතම තොරතුරු, කොන්දේසි සහ නියාමයන් පිළිබඳ දැනගැනීමට ඔබට ප්‍රථම ඇති DFCC බැංකු ශාඛාව අමතන්න. නැතහොත් පහත සඳහන් DFCC නිල වෙබ්අඩවියට පිවිසෙන්න. <a href="https://www.dfcc.lk/">https://www.dfcc.lk/</a></p>

<p><b>ගිණුමට අදාළ ගනුදෙනු පිළිබඳ විමසීම් සඳහා</b></p>	<p>දුරකථන ඇමතුම්: පැය 24 පුරා ක්‍රියාත්මක ක්ෂණික ඇමතුම් අංකය 0112 350 000</p> <p>ඊමේල් ලිපිනය: <a href="mailto:care@dfccbank.com">care@dfccbank.com</a></p> <p>ඕනෑම DFCC බැංකු ශාඛාවකදීද ඔබට අවශ්‍ය සහය ලබාගත හැක</p> <p>ප්‍රතිචාර දැක්වීමට ගතවන කාලය: පැය 24 ක් ඇතුළත</p>
<p><b>පැමිණිලි සම්බන්ධ ක්‍රියාපටිපාටිය</b></p>	<p>රාජකාරි දින 1 ක් ඇතුළත ඔබගේ පැමිණිල්ල ලැබුණු බව තහවුරු කරනු ලබන අතර, රාජකාරි දින 2 ක් ඇතුළත ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම ආරම්භ වනු ඇත. කෙසේ නමුත් ඇතැම් පැමිණිලි සම්බන්ධයෙන් ඊට වඩා කාලය ගතවීමට ඉඩ තිබේ. සාධාරණ කාලසීමාවක් තුළ ඔබට සතුටුදායක ප්‍රතිචාරයක් නොලැබුණහොත් කරුණාකර අප හා සම්බන්ධ වන්න.</p> <ul style="list-style-type: none"> <li>• ඊමේල් ලිපිනය: <a href="mailto:care@dfccbank.com">care@dfccbank.com</a></li> <li>• ඇමතුම් මධ්‍යස්ථානය: 0112 350 000</li> </ul> <p>මූල්‍ය ඔම්බුඩ්ස්මන්</p> <p>නො. 01, බෙතෙස්දා පෙදෙස, මිලාගිරිය, කොළඹ 05</p> <p>දුරකථන අංකය: (011) 2 595624</p> <p>ඊමේල් ලිපිනය: <a href="mailto:fosril@sltnet.lk">fosril@sltnet.lk</a></p> <p>වෙබ් අඩවිය: <a href="http://www.financialombudsman.lk">www.financialombudsman.lk</a></p> <p>ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය පාරිභෝගික සම්බන්ධතා දෙපාර්තමේන්තුව</p> <p><a href="https://www.cbsl.gov.lk/en/fcrd">https://www.cbsl.gov.lk/en/fcrd</a></p>